



**ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය**  
**භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම**

**2021 මැයි 05 වැනි දින රුපියල් මිලියන 45,000 ක් වටිනා**  
**භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසිය**

භාණ්ඩාගාර බිල්පත් නිකුතුව පිළිබඳ විස්තර පහත සඳහන් පරිදි වේ.

පරිණත කාලය	දින 91	දින 182	දින 364	එකතුව
සු.හ.ජා. අංකය (ISIN)*	LKA09121H065	LKA18221K058	LKA36422E061***	
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ මුදල (රු.මිලිය.)	11,000	15,000	19,000	45,000
පිළිගනු ලබන උපරිම ඵලදා අනුපාතිකය (%) **			5.18	

- වෙන්දේසි කරන දිනය : 2021 මැයි 05 වැනි දින
- ගෙවීම් කළ යුතු දිනය : 2021 මැයි 07 වැනි දින
- නිකුතුවේ දිනය : 2021 මැයි 07 වැනි දින
- ලංසු භාරගන්නා අවසාන දිනය හා වේලාව : 2021 මැයි 05 වැනි බදාදා පෙ.ව. 11.00
- ලංසුවක් සඳහා අවම මුදල : රුපියල් මිලියන පහක් (5,000,000/-) සහ ඉන් අනතුරුව රුපියල් මිලියනයේ (1,000,000/-) ගුණනයන්ගෙනි.

රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ. ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි. වෙළෙඳපොළ තත්ත්වයන් මත, මෙම වෙන්දේසියට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ප්‍රමාණය ඉක්මවා නොයන පරිදි, එක් එක් පරිණත කාලයන්ට අදාළව ඉදිරිපත් කරන ලද ප්‍රමාණයන්ට වඩා අඩු හෝ වැඩි ප්‍රමාණයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලැබිය හැකි ය.

පහත සඳහන් ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් හෝ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නා ලෙස මහජනතාවට දැනුම් දෙනු ලැබේ.			
ඇකියුට් සෙකියුරිටීස් ලිමිටඩ්	2206297	මහජන බැංකුව	2206783
ලංකා බැංකුව	2541938	සම්පත් බැංකු සී.එල්.සී.	2305842
කැපිටල් එලයන්ස් ලිමිටඩ්	2317777	සෙලාන් බැංකු සී.එල්.සී.	2456340
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පී.එල්.සී.	2332319	වෙල්ත්ට්‍රස්ට් සෙකියුරිටීස් ලිමිටඩ්	2675096
එන්එස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි ලිමිටඩ්	2425010	ෆස්ට් කැපිටල් ට්‍රෙෂරිස් පී.එල්.සී.	2639883

\* සුරැකුම්පත් හඳුනාගැනීමේ ජාත්‍යන්තර අංකය  
 \*\* වෙන්දේසියේදී දින 91 සහ දින 182 පරිණත කාලයන් සඳහා තීරණය වනු ලබන ඵලදා අනුපාතිකයන්, දින 364 පරිණත කාලයට අනුරූපව පවත්වා ගනු ඇත.  
 \*\*\* නිවාඩු දිනයන්හිදී සිදුවන භාණ්ඩාගාර බිල්පත් පරිණතයන් සඳහා අදාළ නව ක්‍රමවේදයට යටත් වේ. ඒ අනුව, 2022 වසරේ සිට කිසියම්, භාණ්ඩාගාර බිල්පතක් පරිණත වන දිනය බැංකු නිවාඩු දිනයක් වුවහොත් එම පරිණතයට අදාළ ගෙවීම් ඵලඹෙන පළමු රාජකාරි දිනයේදී සිදු කරනු ලැබේ.